



**පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය**  
**කැලණිය විශ්වවිද්‍යාලය**  
**අධ්‍යක්ෂ තනතුර**

ඉහත තනතුර සඳහා නියමිත සුදුසුකම් ලත් පළපුරුද්ද සහිත පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මෙම ආයතනය පාලි හා බෞද්ධ අධ්‍යයන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පශ්චාත් උපාධි ආයතනය වේ. පශ්චාත් උපාධි ඩිප්ලෝමාවේ සිට බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රය පිළිබඳ ආචාර්ය උපාධිය දක්වා වූ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා දේශීය මෙන්ම විදේශීය සිසුන්ටද මෙමගින් ඉඩ ප්‍රස්තා සලසා ඇත.

අධ්‍යක්ෂවරයා මෙම ආයතනයේ පූර්ණ කාලීන නිලධරයෙකු වන අතර ඔහු ප්‍රධාන විධායක නිලධරයා ද ප්‍රධාන අධ්‍යයන නිලධරයාද වේ. තවද, ඔහු ආයතනයේ ගණන් දීමේ නිලධරයා ද වේ. අධ්‍යයන කටයුතු සඳහා නායකත්වය සැපයීම, කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරීම, හැසිරවීම සහ හඳුන්වා දීම සඳහා ද කළමනාකාර මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ද වගකීම ඔහු විසින් දරනු ඇත.

පශ්චාත් උපාධි සිසුන් පුහුණුව හා කළමනාකරණයෙහි පළපුරුද්ද සහිත පිළිගත්, බෞද්ධ අධ්‍යයනය විෂයෙහි ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථීන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

- සේවා ගිවිසුම් කාලය** - පත්වීම් දිනයේ සිට වසර 03ක කාලය හෝ 65 වන උපන්දිනය යන දිනයන්ගෙන් මුලින්ම එළැඹෙන දිනය තෙක්.
- වැටුප** - දැනට රාජ්‍ය සේවයේ යෙදී සිටින සිය වැටුප් පරිමාණයේ මූලික වැටුපට වඩා වැඩි වැටුපක් ලබන නිලධාරීන් ඒ හා සමාන වැටුප් ලක්ෂ්‍යයක පිහිටුවනු ලැබේ. අයදුම්කරු, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතෙහි අර්ථ දක්වා ඇති, ආචාර්යවරයෙකු නම් ඔහු/ඇය වෙත වැටුපෙන් 115 - 167% දක්වා වූ අධ්‍යයන දීමනාවක් ගෙවනු ඇත.
- අනෙකුත් ප්‍රතිලාභ** -
  - \*විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත විධිවිධාන අනුව අනුයුක්ත කළ වාහනයක් සැපයෙනු ඇත. (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආයතන චක්‍රලේඛ: 09/2015)
  - \*සංග්‍රහ දීමනාව
  - \*විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල (UPF) සඳහා දායකත්වය
  - \*සේවක භාරකාර අරමුදල(ETF)සඳහා දායකත්වය
  - \* විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ අනෙකුත් දීමනා
- වයස** - අවුරුදු 62 ට අඩු විය යුතුය.

අයදුම්කරු සිය ජීව දත්ත විස්තරය සමග ආයතනයේ සංවර්ධනය සඳහා දැක්ම ඇතුළත් ප්‍රකාශයක් සහ අධ්‍යක්ෂ තනතුරට පත් කළහොත් ඉටු කර ගැනීමට යෝජනා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. වත්මන් අධ්‍යක්ෂවරයා මෙම තනතුර සඳහා අයදුම් කරන්නේ නම්, ඔහු සිය වාර්තාවෙහි, ඔහුගේ ප්‍රථම ධුර කාලය තුළ ආයතනයේ සංවර්ධනය සඳහා දක්වන ලද දායකත්වය සහ අනාගත සැලසුම් විශේෂයෙන් සඳහන් කළ යුතුය.

දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, උසස් අධ්‍යාපන ආයතන සහ එවැනි අනෙකුත් ආයතනයන්හි සේවය කරන අයදුම්කරුවන් තම අයදුම්පත් අදාළ ප්‍රධානීන් මගින් 2019 ජුනි මස 28 දින හෝ ඉන් පෙර හෝ ලැබෙන පරිදි, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය, 113, දුටුගැමුණු විදිය, කොහුවල යන ලිපිනයට රහස්‍ය කවරයක බහා යොමු කළ යුතුය.

තනතුරෙහි නම අයදුම්පත බහාලන කවරයේ වම් ඉහළ කෙළවරෙහි සඳහන් කළ යුතුය.

අසම්පූර්ණ හෝ අනෙකුත් අවශ්‍යතාවන්ට අනුකූල නොවන හෝ අවසන් දිනට පසු ලැබෙන හෝ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී  
පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය  
113, දුටුගැමුණු විදිය,  
කොහුවල.  
2019.06.09